

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය - 2022
සාමාන්‍ය ගිණුම්කරණය

1. සීමිත පොදු සමාගමක් විසින් පිළියෙල කරනු ලබන පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශනවලට අදාළව පහත ප්‍රකාශ සත්‍ය (T) ද අසත්‍ය (F) ද යන්න සඳහන් කරන්න.

ප්‍රකාශය

T/F

- | | |
|---|-------|
| A. මෙම ප්‍රකාශන ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කළ යුතුය. | |
| B. මෙම ප්‍රකාශන ප්‍රධාන වශයෙන් ව්‍යාපාරයට සම්පත් සපයන පාර්ශවවල භාවිතය සඳහා පිළියෙල කරනු ලබයි. | |
| C. මෙම ප්‍රකාශන නිකුත් කිරීමට පෙර සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඒවා අනුමත කළ යුතුය. | |
| D. මෙම ප්‍රකාශන ව්‍යාපාරයක කළමනාකරුවන්ට භාවිත කළ නොහැක. | |

2. සීමිත නෙවිල් පොදු සමාගම 2021.04.30 දින කොටසක් රු. 30 බැගින් සාමාන්‍ය කොටස් 100,000 ක් නිකුත් කිරීම සඳහා සංස්ථා ප්‍රකාශයක් නිකුත් කරන ලදී. සංස්ථා ප්‍රකාශයට අනුව, 2021.05.31 දින දක්වා අයදුම්පත් එවිය හැකි අතර එම දිනය වන විට කොටස් 130,000 ක් සඳහා අයදුම්පත් ලැබුණි. 2021.06.10 දින කොටස් සමානුපාතිකව විභජනයකර අතිරික්ත මුදල් ඵදිනම ආපසු ගෙවන ලදී.

කොටස් නිකුත් කිරීම සඳහා අවශ්‍ය ජ'නල් සටහන් ලියන්න.

.....

.....

.....

.....

.....

.....

.....

3. සීමිත රවිඳු පොදු සමාගමේ 2021.04.01 දිනට පහත ශේෂයන් ලබා දී ඇත.

ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය	(රු. 8 බැගින්)	රු. 4,000,000
රඳවාගත් ඉපැයුම්		රු. 11,000,000

2021.04.01 දින සමාගම විසින් ඵදිනට පැවති සෑම කොටස් 4 කට 1 බැගින් කොටසක් රු 12 ක ප්‍රතිශ්ඨාවකට රඳවාගත් ඉපැයුම් ප්‍රාග්ධනීක කරන ලදී.

2022.03.31 දිනට ප්‍රකාශිත සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය

2022.03.31 දිනට හිමිකම

4. පහත තොරතුරු සීමිත දසුන් පොදු සමාගමේ 2022.03.31 දිනෙන් අවසන් වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවලින් උපුටා ගන්නා ලදී.

විස්තරය	රු.
අයහාරය	900 000
විකුණුම් පිරිවැය	250 000
පරිපාලන හා බෙදා හැරීමේ වියදම්	180 000
ප්‍රත්‍යාගණනය මත අතිරික්තය/ (ඌණතාවය)	
යන්ත්‍ර	120 000
කාර්යාල උපකරණ	(80 000)

ප්‍රවර්ධන වර්ෂය තුළ යන්ත්‍ර සහ කාර්යාල උපකරණ දෙවන වතාවට ප්‍රත්‍යාගණනය කරන ලදී. යන්ත්‍ර සහ කාර්යාල උපකරණ 2020.03.31 දින ප්‍රථම වතාවට ප්‍රත්‍යාගණනය කිරීමෙන් පිළිවෙලින් රු. 45 000 ක ඌණතාවයක් සහ රු. 60 000 ක අතිරික්තයක් ඇති විය.

i.	2022.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මෙම සමාගමේ මුළු ආදායම සහ මුළු විස්තීර්ණ ආදායම, මුළු ආදායම (රු)	මුළු විස්තීර්ණ ආදායම (රු)	
i.	1 020 000	1 035 000	
ii.	1 020 000	510 000	
iii.	900 000	510 000	
iv.	945 000	495 000	
v.	945 000	510 000	(.....)

ii.	2022.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මෙම සමාගමේ ලාභය සහ වෙනත් විස්තීර්ණ ආදායම, ලාභය (රු)	වෙනත් විස්තීර්ණ ආදායම (රු)	
i.	495 000	75 000	
ii.	590 000	15 000	
iii.	495 000	15 000	
iv.	470 000	40 000	
v.	515 000	75 000	(.....)

5. සීමිත රංගන පොදු සමාගමේ 2022.03.31 දිනට ශේෂ පිරික්සුම පහත වේ.

	හර රු 000	බැර රු 000
ප්‍රකාශිත පාශ්ඨනය (සාමාන්‍ය කොටස්)		1,200
රඳවාගත් ඉපැයුම් (2021.03.31 දිනට)		3,138
ගොඩනැගිලි ප්‍රත්‍යාගණන සංචිතය (2021.03.31 දිනට)		1,450
බැංකු ණය		2,000
මූල්‍ය පිරිවැය	440	
විකුණුම්		30,650
වෙනත් ආදායම්		1,330
කල්බදු ණයහිමි	800	
විකුණුම් පිරිවැය	8,500	
තොගය	840	
ඉඩම් සහ ගොඩනැගිලි	18,500	
උපකරණ	6,000	
මෝටර් රථ	8,000	
සමුච්චිත ණය (2021.03.31 දිනට)		
ගොඩනැගිලි		1,150
උපකරණ		3,800
මෝටර් රථ		3,300
පරිපාලන වියදම්	2,250	
බෙදාහැරීම් පිරිවැය	1,830	
වෙළඳ ලැබිය යුතු දෑ හා වෙළඳ ගෙවිය යුතු දෑ	3,900	3,400
ආදායම් බදු ප්‍රතිපාදන (2021.03.31 දිනට)		152
වගකීම් සහතික සඳහා ප්‍රතිපාදන (2021.03.31 දිනට)		280
ගෙවූ බදු	410	
මුදල්	380	
	51,850	57,890

පහත ගැලපීම් 2022.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා කළ යුතුව ඇත.

- 2022.03.31 දිනට තොගයේ පැවති පිරිවැය රු 90,000 ක තොග අයිතමයක් 2022.04.08 දින රු 45,000 කට විකුණා ඇත. ඉතිරි තොග අයිතම සියල්ලම 2022.04.30 දින රු 860,000 කට විකුණා ඇත. ඉහත ශේෂ පිරික්සුමෙහි තොගය පිරිවැයට දක්වා ඇත.
- 2021.04.01 දින ගොඩනැගිලි දෙවන වරට රු 9,500,000 ට ප්‍රත්‍යාගණනය කරන ලදී. මෙම ගොඩනැගිල්ල ප්‍රථම වරට 2020.03.31 දින ප්‍රත්‍යාගණනය කළ අතර එහිදී රු 1 450 000 ක අතිරික්තයක් ඇතිවිය. 2021.04.01 දින ගොඩනැගිලිවල ඉතිරි ඵලදායී ජීව කාලය වසර 10 සහ සුන්බුන් අගය රු 1,500,000 ක් ලෙස පිළිවෙලින් ඇස්තමේන්තු කර ඇත.

ඉඩමේ පිරිවැය රු 7 000 000 කි. ඉඩම ප්‍රථම වරට 2021.04.01 දින රු 12 000 000 කට ප්‍රත්‍යාගණනය කරන ලදී. ඉඩම් සහ ගොඩනැගිලි සඳහා 2021.04.01 දින සිදුකළ ප්‍රත්‍යාගණනය සම්බන්ධයෙන් ගැලපීම් කර නොමැත.
- 2021.10.01 දින පිරිවැය රු 3 000 000 වූ, 2021.04.01 දිනට ධාරණ වටිනාකම රු 1 200 000 ක් වූ උපකරණයක් රු 1330 000 කට විකුණන ලදී. විකිණීමෙන් ලැබූ මුදල මුදල් ගිණුමට හර කර වෙනත් ආදායම් ගිණුමට බැර කිරීම හැර වෙනත් සටහන් තබා නොමැත.
- මෝටර් රථ සහ උපකරණ සරළ මාර්ග ක්‍රමයට පිරිවැය මත 10% බැගින් ක්‍ෂය කළ යුතුය.
- 2021.04.01 දින මෝටර් රථයක් කල්බදු ක්‍රමයට අත්පත්කර ගෙන ඇත. කල්බද්ද සඳහා මූලික ගෙවීම් ලෙස රු. 2000 000 ක් ගෙවූ අතර ඉතිරිය රු. 800 000 බැගින් වාර්ෂික වාරික 4 කින් සෑම වර්ෂයක් අවසානයේදීම ගෙවිය යුතුය. පළමු වාරිකය, 2022.03.31 දින නිසි පරිදි ගෙවා ඇත. මූලික ගෙවීම් මෝටර් රථ ගිණුමට සටහන් කර ඇත. ගෙවූ පළමු වාරිකය කල්බදු ණයගිම් ගිණුමට සටහන් කර ඇත. වෙනත් සටහන් තබා නැත. පළමු සහ දෙවන කල්බදු වාරික තුළ ඇතුළත් පොළී පිළිවෙලින් රු. 414 000 ක් සහ 336 000 ක් වේ. 2021.04.01 දිනට කල්බදු ගෙවීම්වල වර්ථමාන අගය රු 2 070 000 කි.
කල්බද්ධ අවසානයේ දී මෙම මෝටර් රථයේ අයිතිය සීමිත රංගන සමාගමට හිමිවන අතර මෝටර් රථයේ ඵලදායී ජීව කාලය සහ සුන්බුන් අගය පිළිවෙලින් වර්ෂ 10 ක් සහ රු 1 870 000 ක් වේ.
- 2022 මාර්තු මාසයේ දී ගනුදෙනුකරුවන් දෙදෙනෙකුගෙන් පිළිවෙලින් රු 400 000 ක් සහ රු 650 000 ක් බැගින් 100% අත්තිකාරම් ලැබී ඇති අතර මෙම වටිනාකම් විකුණුම් තුළ ඇතුළත් වේ. මෙයින් රු 400 000 ක අත්තිකාරමට අදාළ භාණ්ඩ තොගය 2022.03.30 දින ගනුදෙනුකරුට භාර දී ඇති අතර රු 650 000 ක අත්තිකාරමට අදාළ භාණ්ඩ තොගය 2022.04.03 දින ගනුදෙනුකරුට භාර දී ඇත. මේ සඳහා අදාළ ගැලපීම් සිදුකර නොමැත.
- 2022.03.31 දිනට රු 1 600 000 ක ශේෂයක් සහිත වෙළඳ ණය ගැතියෙකු බුන්වත් වී ඇති බව 2022.05.12 දින උසාවිය විසින් තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් ගැලපීම් කර නොමැත.
- ප්‍රවර්ධන වර්ෂය තුළ ගෙවූ ආදායම් බදු තුළ 2020/2021 වර්ෂයට අවසන් බදු වගකීම පියවීම සඳහා ගෙවූ රු 165,000 ක් ඇතුළත්ය. 2021/2022 සඳහා තව දුරටත් ගෙවිය යුතු බදු මුදල වන රු 135 000 2022.06.14 දින ගෙවා ඇත.
- 2022.03.31 දිනට අධ්‍යක්ෂක ගාස්තු 380,000 ක් හා විගණන ගාස්තු 240,000 බැගින් උපචිතය. මේවා ගලපා නැත.
- සමාගම වසර දෙකක වගකීම් සහතික යටතේ භාණ්ඩ විකිණීම සිදුකරයි. 2021.03.31 දිනට පැවති වගකීම් සහතික සඳහා ප්‍රතිපාදන වෙනුවෙන් ප්‍රවර්ධන වර්ගය තුළ රු 305 000 ක් දරා ඇති අතර එය පරිපාලන වියදම් තුළ ඇතුළත් කර ඇත. ප්‍රවර්ධන වර්ගය සඳහා වගකීම් සහතික සඳහා ප්‍රතිපාදනය ප්‍රවර්ධන වර්ෂයේ විකුණුම් වලින් රු 1% ලෙස විය යුතුය.
- 2022.03.31 දින රු 1 800 000 ක ප්‍රතිශ්ඨාවකට රඳවාගත් ඉපැයීම් ප්‍රශ්නාන්ත කර ඇති අතර මේ සඳහා අවශ්‍ය ගැලපීම් සිදුකර නොමැත.
- 2022.03.31 දිනෙන් අවසන් වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන ප්‍රසිද්ධ කිරීම සඳහා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමැතිය දී ඇත්තේ 2022.06.05 දිනය.
- 2022.03.31 දින සමාගමේ අධ්‍යක්ෂවරු සාමාන්‍ය කොටස් හිමියන්ට කොටසකට රු. 1.70 ක් වශයෙන් අවසන් ලාභාංශක් ගෙවීමට යෝජනා කර ඇත.

අවශ්‍ය වන්නේ

- 2022.03.31 න් අවසන් වර්ෂයේ ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය
- 2022.03.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය
- 2022.03.31 න් අවසන් වර්ෂයට හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය
- 2022.03.31 න් අවසන් වර්ෂයට අදාළ සටහන්